



ଶତକ୍ରମୀ ପଦାଧିକାର ବିଜୁଣ

තකදුවස්ථයිජබ විභාගය

දේශීකා

මිනිරිගල නිස්සරණ වහ සෙනසුන්පති
මානර ශ්‍රී ස්‍යාංචාරාම මානිම්

රත්නාදා

මිනිරිගල ධම්ම විසුද්ධී හිමි



අන්තර්ජාලයට එක් කිරීම සඳහා
pdf ගොනුවක් ලෙස සකස් කරන
ලද්දේ -

ශ්‍රී ශ්‍රීමන යෝගාණමය
ලෙවිකේ-ගල්ජනර-මාවනැල්ල
ශ්‍රී ලංකා

සැල්දින්වීම

මිතිරිගල නිස්සර්ථ වනය වුකල් මතේන්හාවනිය බුදු පූජාත්ගේ භාවනා අසපුවෙකි. ඒ පින් විම ආලෝකමත්කලෝ එහි නම්මාන්ත්‍රවර මානර ශ්‍රී සඳත්තාරාම මාන්මිපාණෝය. සර්ථ බිඟ දැක සහුන් වන් කුල දරවනට සහුන් මග කියාදී ඔවුන් තෙදු ගන්වා මරයුදාගට පෙළගැස් වුයේ මාන්මිපාණෝය. තම කිසුවන් අනාච නොව සහාච කරනු වස් නිහර ගැමුරු ඇඩින් ස්විරව දැනම් දෙසු දේක. යෝගිනට වැනුමෝ පුරෝගම් වූ දේක. අදුත් උන්වහන්සේ අනුයාත දරකැලුක් එහි මතේන්හාවනියට වසයයි.

මේ දැනම් දෙසුම ප්‍රස්ථාවස්ත්‍රය පිළිබඳවය. වෙසෙකින් විදුහුත් වඩන යෝගිනට මෙය ගෝවරය. පිවිතය යනු කුමකැදි මින් වතහා ගත හැක. පස් කදුෂි ආදිය, මධ්‍යය, පරියෝගානය, ගැන මින් දැන හැක. ඔබේ භාවනා දියුණුවට මේ දැනම් පොත හස්තසාර වස්තුවක් වේව!

මේ දැනම් පොත ඔබ අතට පත්වෙනුයේ මිතිරිගල ධම්ම විසුද්ධි සවාමින් වහන්සේගේ අදහස අනුව ගරු කර්මස්වානාවායර්ස සුල්තානාගොඩ සඳ්ධාකිල මාන්මිපාණ්‍යන්ගේ තෙකින්තැවන ජන්ම දින පිංකම නිමිත්තෙනි. උන්වහන්සේට දිගාකිරී වේව!

මේ දැනම් පොත සඳහා ධනය වැය කරන පින්වත් සැම දෙනාටත්, මෙය පිටපත් කරදුන් දිලුම් ව්‍යුත් ආරච්චි මෙහවිය සහ රුණි මියවත් ගාන්ත තපෝවන සිල භාවනා පිරිය භා තපෝවන සංවර්ධන සම්බන්ධාමෙන්, යෝහන ලෙස මුදුනු කටයුතු කරදුන් වන්දන මුදුනු ගිල්පින්ටත් මේ පින සග මොක් සුව පිතිස වේව!

මෙයට,

ශ්‍රීලංකායෙහි ශ්‍රද්ධාක්‍රීඩක හිමි,
ගාන්න තපෝවනය,
කලෝෂ්‍රවාව,
කළුගෙඩි හේන.

නමෝශ් නස්ස හගවතො අරහතො
සම්මා සම්බුද්ධයක්.

තනමාව හිකඩවේ සමාධී භාවනා භාවිතා බහුලීකතා
ආසවාන් බයාය සංවතතති. ~

ඉඩ හිකඩවේ හිකඩ පංචසු උපාදානක්ඛන්දෙසු
උදයබයානු පස්සි විහරති.

ඉති රූපං, ඉති රූපස්ස සමුදෙයේ, ඉති රූපස්ස
අන්ත්‍රාලමො, ඉති වෙදනා, ඉති වෙදනාය සම්රේයා, ඉති
වෙදනාසස අන්ත්‍රාලමො ඉති සංඡ්‍යා, ඉති සංඡ්‍යා සමුදෙයා,
ඉති සංඡ්‍යාය අන්ත්‍රාලමො ඉති සංඛාරා, ඉති සංඛාරාන්
සමුදෙයා, ඉති සංඛාරාන් අන්ත්‍රාලමො ඉති විස්දේකදාත්‍රාණ්,
ඉති විස්දේකදාත්‍රාණසස සමුදෙයා, ඉති විස්දේකදාත්‍රාණස අන්ත්‍රාලමො
අයා වුවවති හිකඩවේ සමාධී භාවනා භාවිතා බහුලී කතා
ආසවාන් බයාය සංවත්ති.

සමාධී භාවනාව පිළිබඳව කොටස් භතරක් බුදුරජාත්‍රාණන්
වහන්දේ ප්‍රකාශ කර). ඒ කොටස් භතරෙන් තුනක් මේව
පළමුවෙන් ප්‍රකාශ වුනා. මේ භතරවන කොටසයි අද ප්‍රකාශ
කරන්න තියෙන්නේ. සමාධී භාවනාව දියුණු කර ගැනීමෙන්,
දිටධ ධමම සුඩ විහරත්තය පිතිඹ පවත්නා බව, වික
කාරත්තයක්, දෙවති කාරත්තය සදාත්‍ර දසනය ලබා ගැනීම.
තුන්වෙති කාරත්තය සති සම්පාදනය්ද දියුණු කර ගැනීම.
භතරවන කාරත්තය අද ප්‍රකාශ කරන්නේ, ආසවාන. බයාය
සංවතතති.

කතමාව හිකඩවේ සමාධී භාවනා භාවිතා, බහුලීකතා
ආසවාන. බයාය සංවතතති. මහතෙනි, දියුණු කරගත්ත
භාවිත වූ බහුල වගයෙන් දියුණු කරගත්ත සමාධී භාවනාව
ආග්‍රාවයන් නැතිකර ගැනීමට හේතුවන පිළිවෙළ කොස්ද ?

ඉඩ හිකඩවේ හිකඩ පංචසු උපාදානක්ඛන්දෙසු
උදයබයානු පස්සි විහරති. මේ ගාසනයෙහි හික්ෂුව

උපාදුනස්කන්ද පසෙකි උදය-වය දොක බලමින් නැවත නැවත බලමින් වාසය කරන්නේ කේසේද? ඉති රුපා. රුපය මෙහෙකි, මෙයේ ය.

* ඉති රුපස්ස සමුදුයෝ, රුපයාගේ ඉපදිම, ඉපදෙන පිළිවෙළ ඉපදිමේ හැටි මෙයේය.

* ඉති රුපස්ස අභ්‍යවිඛමො, රුපයාගේ තැනිවීම, විපරිනාමය මෙයේ. ඉති වේදනා, ඉති වේදනාය සමුදුයෝ, ඉති වේදනාය අභ්‍යවිඛමො වේදනාව මේ විදියයි, මෙපමණුයි, වේදනාවේ පටන්ගැන්ම, හටගැනීම, මේ විදියයි වේදනාවේ නැතිවීම මේ විදියයි.

* ඉති සංඡු, ඉති සංඡුය සමුදුයෝ, ඉති සංඡුය අභ්‍යවිඛමො සංඡුව මෙයේය, මෙපමණුය, සංඡුව හටගැනීම මෙයේය, සංඡුවේ නැතිවීම මෙයේය.

* ඉති සංඩාර). ඉති සංඩාරාන් සමුදුයෝ, ඉති සංඩාරාන් අභ්‍යවිඛමො, සංස්කාරයේ මෙයේ. මෙපමණුය, සංස්කාරයන්ගේ හට ගැනීමේ පිළිවෙළ මෙයේ. මෙපමණුය, සංස්කාරයන්ගේ නැතිවීමේ පිළිවෙළ මෙයේ. ඉති විස්ද්‍යාත්‍යාණ්‍ය, ඉති විස්ද්‍යාත්‍යාණ්‍යස්ස සමුදුයෝ, ඉති විස්ද්‍යාත්‍යාණ්‍යස්ස අභ්‍යවිඛමො, විස්ද්‍යාත්‍යාණ්‍යය මෙයේ, මෙපමණුය, විස්ද්‍යාත්‍යාණ්‍යය හටගන්නා හැටි මෙයේය, විස්ද්‍යාත්‍යාණ්‍ය නැතිවන හැටි මෙයේය. අය. වුවවති හිකඩවෙ සමාධි හාවනා හාවිනා බහුලිකතා ආකවාන් බයාය සංචතනිනි!

මහත්තුනි, මේ විදියට හාවින වූ, බහුලව දියුණු කළාව සමාධි හාවනාව ආගුවයන් තැනි වන හැටි මෙයේය. කියන මේ සුතු කොටසේ සාමාන්‍ය අදාළක ඕය පිළිවෙළයි.

මේ සුතුයේ අන්තිම කොටසයි. අන්තිම කොටස වගේම ඉතාම උපරිම දේශනාවක් මෙතන පවත්වන්නේ.

ඉතාමත් දිර්ණ සුතුවලත් අර්හත්වයෙන් කුලිගන්වා දේශනා කරන්නාව දේශනාවලත් අන්තිමේට ප්‍රකාශ වන්නේ

මේ විකයි. ඒ නිසා අද ප්‍රකාග කරන්න තිබෙන්නාවූ මේ ධර්ම කරනු වික, විකක් ගැහුරු කොටසක්, යෝගාලවරයන් නිසා, හාවනාව පුරුදු කරපු ඇත්තන් නිසා, ඒවා ගැහුරුකම අඩුවනවා ඇති. පළමුවෙන් පටන් ගන්නා කොටම උන්වහන්සේ දේශනා කලේ, පංචු පාදානකබඩිසු උදයබහයානු පස්සි විහරි.

මේ ගාසනයෙහි හික්ෂුව උපාදානස්කන්ට පසෙකි, උදය-වය දෙක බලමින් වාසය කෙරේ යන්නෙන් ආරම්භ කරන්නේ.

මේ ස්වානයට එනකොට බුදුරජාත්‍යන් වහන්සේගේ මේ දේශනා වෙන්ම මේ යෝගාවවරය, මේ ස්වානයට එනකම් මුලින් ප්‍රකාග කරපු, කොටස් පුරුදු කර තිබුන නම්, යෝගාවවරය හාවනාවෙන් බොහෝම දියුණුයි. සමාධි හාවනාව කිහිප ආකාරයින් බොහෝම දියුණුයි. දියුණු කරගෙන තියෙනව. අහිසද්දාවලටත් හරවගෙන තිබුණා, හරවන්න තරමට ගක්තිය ඇති කරගෙන තිබුණා, ඉතාම අවශ්‍ය සති සමපර්යදායා දියුණු කරගෙන තිබුණා. විදුර්ගනාවට යොගස අන්දමට සති. සම්පර්යදා නොදාව දියුණු කරගෙන තිබුණා. මේ විදියේ අවස්ථා තුනකින් දියුණු වෙලා ආප් මේ යෝගාවවරයා, සම්බන්ධවයි. ඉඩ හිකුබවේ හිකුව කියලා බුදුරජාත්‍යන් වහන්සේ ආරම්භ කරන්නේ. මේ ගාසනයේ මේ විදියට දියුණු වෙවිව යෝගාවවරයා. හික්ෂුව කියල කියන්නේ,

පංචුපාදානස්කන්ධෙසු උදයබහයානු පස්සි විහරි. උපාදානස්කන්ධ පස පිළිබඳව උදය-වය දෙක බලමින් වාසය කෙරේ.

උදය-වය දෙක බලන්නාවූ ආකාරය ප්‍රකාග කරන්නේ කෙසේද? ඉති රුපා, ඉති රුපස්ස සමුද්‍යෝ, ඉති රුපස්ස අඡ්‍ර්‍යාධිගමො යන අන්දමට උපාදානස්කන්ධ පහම ඉදිරිපත් කරනවා), උන් වහන්සේ. ඉති රුපා, ඉති රුපස්ස සමුද්‍යෝ, ඉති රුපස්ස අඡ්‍ර්‍යාධිගමො වහන 3 ක් කියනව. කොටස් 3 ක් තියෙනව.

මේ කොටස් තුනේ, ඉති රුපං යන්න එක කොටසක්. ඉති රුපස්ස සමුද්‍යා යන්න දෙවනි කොටස, ඉති රුපස්ස අන්තරීගලෝ යන්න තුන්වනි කොටස, මෙය කොටස් 3 කින් යුත්තයි. මේ රුපය පිළිබඳව උදායබාජානු පස්සි විහරති, කියන අන්දමට, උදාය-වය දෙක බලුමේ ආරම්භය, පටන් ගැන්ම, අවසානය කොටස් තුනකට අඩංගු වෙනවා.

ඉති රුපං, රුපං - රුපය, ඉති - මෙපමණය, මෙසේය, ඔය අදහස් දෙකම නියෙනව ඉති යන්නෙන්, රුපස්සන්ධයට අඩංගු වන්නාවූ රුප කොටස් සියල්ලම නිතට අරගෙනයි, ඉති රුපං සලකන්නේ. ඉති රුපං දෙවනි කාරණය එකම නියෙනවා, රුපය මෙසේ ය, කියන අදහසකුත් නියෙනවා.

රුපං - රුපය, ඉති - මේ ආකාරයි, යන තේරුමකුත් නියෙනව. එතකොට එකෙන් ප්‍රකාශ වෙන්නේ රුපය පිළිබඳව යොගාවවරයාට, මුළුන් අවබෝධ වෙන හැටි.

මේ ධර්මයන් පිළිබඳව පවිච්චත් ලකඛඩුය, සාමස්ද්‍ය ලකඛඩුය කියල ලක්ෂණ දෙකක් නියෙනවා. යොගාවවරය භාවනාවේ යෙදෙන්නාවූ අවස්ථාවේදී, පවිච්චත් ලකඛඩුයටද ඉස්සෙක්ල්ලා හිත යොදුන්නේ. පවිච්චත් ලකඛඩුය කියන්නේ ඒ ඒ ධර්ම පිළිබඳව පුද්ගලික ලක්ෂණ, පොදු ලක්ෂණය නොවෙයි. ඒ ධර්මයට පමණක් නියමිත ලක්ෂණය.

සාමස්ද්‍ය ලකඛඩුය කියන්නේ සියල් ධර්මයන්ට, සංස්කාර වශයෙන් නියෙන සියල් ධර්මයන්ට, පොදු වශයෙන් නියෙන ලක්ෂණ, ලකඛඩු, රුස, පවිච්චත් පැවතියානි, පදන්තිය වශයෙන් ඒ ඒ කොටස් වැටහෙනව නම් එක පවිච්චත් ලකඛඩුය.

අනිතස, දුකඩ, අනාත්ම වශයෙන් වැටහෙනව නම්, එක සාමස්ද්‍ය ලකඛඩුය. භාවනාව පටන්ගත්ත යොගාවවරයාට අර සාමස්ද්‍ය ලකඛඩුය කියන අනිතස, දුකඩ, අනාත්ම ලක්ෂණ ඉස්සෙක්ල්ල ඇදුගන්න උවමනාවක් නෑ. වැටහෙන්න උවමනාවක් නෑ. වැටහුනක් එව අයින් කරන්න ඕනෑ. මුළුන්

හිත ගොදුන්න ඕනෑම පවිච්චත ලකභණය කියන විකට.

ඉති රුපෝ යන මේ වචනය ඔය විදියට දෙවෙති අවස්ථාවේද රුපය මේ ආකාරයයි කියන කොට, ඕනෑන රුපය පිළිබඳ කොටස් වගයෙන් පළමුවෙන් වට්ටුනා. රළුහට රුපය පිළිබඳව පවිච්චත ලකභණය වගයෙන්. මුක්කනු, රක පාව්ච්චපත්‍රාන, පැද්ධීන කියන මෙන්න මේ ගති අනුව රුපය වැටහෙන්න පටන්ගතීමයි. විද්‍රෝගනාව කරගෙන යන්නාවූ අවස්ථාවේද, අප් මුලින් සාකච්ඡා කරල තියෙනව කිල විසුද්ධිය ආදිය පිළිබඳව, හාවනාවට අවශ්‍යයි කියන එක. කිල විසුද්ධියේ පහිචාගෙන, විත්ත විසුද්ධිය දියුණු කරගතීම වගයෙන් සමාධිය ඇති කර ගන්න ඕනෑම. සමාධිය ඇති කරගෙන ඉන්නාවූ අවස්ථාවේද, ර් පළුහට දිවිධි විසුද්ධියට කටයුතු කෙරෙන්න ඕනෑම. දිවිධි විසුද්ධියේද, මෙන්න මේ විදියට හිත යෙදෙන්න ඕනෑම කිසි සංස්කාර කොටසකට.

යෝගාවච්චයෙකුට විද්‍රෝගනාවට බහින්නා වූ අවස්ථාවේද හිත ගොදා ගතීමට නාම - රුප වගයෙන් කොටස් දෙකක් තියෙනව. රුප කොටසයි. නාම කොටසයි කියල, කොටස් දෙකක්, තියෙනව. රුප කොටස කියන්නේ කොස්, ලෞම් ආද දේවල් ආනාපාන, අද ප්‍රකිද්ධ හාවනාවක් වගයෙන් තියෙන මේ පම්බීම්, හැකිලීම් දෙක, ඔය විදියට බානු වගයෙන්, ස්කන්ධ වගයෙන්, ආයතන වගයෙන් හෝ ලැබෙන මේ රුප කොටසට පළමුවෙන් හිත යෙදුමයි මුලින් කෙරෙන්නේ. නාම කොටසටත් හිත යෙදෙන පිළුවෙලක් තියෙනව පළමුවෙන්.

නාම කොටස කියන්නේ වේදනා, සංජා, සංඛාර, විස්ද්‍යසාන කියන මේ කොටස හතරකි. යම් කඩ කෙනෙක් මුලින් ධ්‍යාන සමාපත්ති දියුණු කරගෙන තියෙනව නම් ධ්‍යාන සමාපත්ති දියුණු කරගෙන ඉන්න කෙනෙකුට ලෙහෙකියෙන් ප්‍රවානී අර වේදනා, සංජා, සංඛාර, විස්ද්‍යසාන කියන මේ කොටස වලට හිත ගොදා විද්‍රෝගනාව පටන්ගත්තට විද්‍රෝගනාව කරන්නාවූ අවස්ථාවේද නාම කොටසින්

විදුරශනාව ආරම්භ කිරීම කියල එබදු අවස්ථාවලදී ප්‍රකාශ වෙනව). සාමාන්‍ය තුමයේ හැටියට රුප කොටසකටයි. පළමුවෙන් හිත යෙදෙන්නේ. පළමුවෙන් රුප කොටසකට හිත යෙදීමට කියනව විපස්සනා අහිතිවේයි: අහිතිවේයි කියන වචනය විදුරශනාවට බැස ගැනීම, පටන් ගැනීම ඒ පටන් ගැනීමේදී.

ඉත් රූපය

දැන් මෙහන ඉති රුප කියල රුප කොටසකටයි හිත යෙදෙන්නේ. හිත හොඳවම තැන්පත් වෙල නියෙනව තැන්පත් සිහට යම්කියි රුප කොටසක් අරමුණු කරගන්නව, විදුරශනාවේ කරමස්ථානය වශයෙන්. ඒ කියන්නේ. හිතමු ආනපාන කියල. ආනපාන කියන කොට, ආනපාන කියන්නේ වායෝ බාහුවයි. වායෝ බාහුව අරමුණු කරගැනීම, හෝ පිම්බිම් හැකිලුමට හිත යෙදෙනව හම්, එබදු අවස්ථාවේදී වායෝ පොංඩිබිඛ රුපයට හිත යෙදුවීමයි. වහෙම තැන්නම් කෙසේ, ලෙම්, නිය, දත්, සම්, මස්, ඇට ආද යම් කියි දෙයක් අරමුණු කරල ඒ සම්බන්ධව හිත යොදා ගැනීම ඒ විදියට හිත යොදා ගත්තම ඒ කරමස්ථානය හිත සම්පූර්ණයෙන් පැනිරිලා හිටිනව. ඒ පැනිරිලා සිටින්නාවූ අවස්ථාවේදී සමාධීමත් හිතට සමානය හිතට නොවේයි. හොඳව තැන්පත් මුලතිවන්ම දියුණු කරගත්ත සමාධීමත් හිතට මේ රුපකොටස වැටහෙනව. එකම රුප කොටස අනුලත. ආනාපානය ගත්තා හම්, යම් කියි ඒ විදිය තවත් රුපයක් ගත්තානම්, ඒ රුප කොටස පිළිබඳව තද ලක්ඛන්‍ය වැටහෙනව විතකොට ඒකේ ලක්ඛනය කරකළ ගතිය. පධිවී බාහුවෙ කරකළ ගතියක් වැටහෙනව. විතකොට ඔන්න පධිවී බාහුවෙ රසයක් වැටහෙනව. පිළිගත්තා ගතිය. අනිත් දේවල් පිළිගත්තා ගතිය මෙකේ විළය අනික් බාතු තුන එකට සම්බන්ධ බව කළුපනා කිරීම් පදාටධානය වැටහිම. මේ විදියට එකම පධිවී බාහුව පිළිබඳව ලක්ෂණ, රස, පවත්වපදින, පදාටධාන කියන මේවා ඔය විදියට වැටහෙන්න පටන්ගත්තව. ඒ පටන්ගත්ත. ඒ රුප කොටස පිළිබඳව ඔය විදියට රුපය මේ ආකාරයයි කියල වැටහෙන ආකාරය. අපෝ බාහුව ආදියත් ඒ විදියටයි.

රුපය මෙහමතුයි කියල තේරුම් ගැනීම වෙතින් දෙයක් ප්‍රකාශ කෙරෙන්නේ. එකරුප කොටසකට හිත යෙදුව කියන්නේ දැන් ආහාර කොටසකට හිත යෙදුව. යොදාගෙන ඉන්නකාට හොඳව ඒ හිත තැන්පත්වෙල තියෙනව. හොඳව තැන්පත්වෙලා තිබෙන්නාවූ අවස්ථාවේදී, ඒ හිත යොදපු කොටසට සම්බන්ධ අතිත් මුළු ගරීරයටම සම්බන්ධ කියල කොටස් ඇර සමාධිමත් හිතට වැටහෙන්න පටන්ගන්නව. එහෙන්දී වැටහෙනකාට, මේ රුපයයි. මේ රුපය මේකයි. මේ රුපය මේකයි කියල මේ ඇත්තා සම්මුළුනය කරන්න පටන්ගන්නව. එහාකාට මේ පර්වී බාහු තද ගතියෙන් වැටහෙනව, අපෝ බාහුව පැතිරෙන වැශිරෙන ගතියෙන් වැටහෙනව : වැටහෙන්නා වූ අවස්ථාවේ දී මේක ආපේ බාහුවයි කියල සලකනව. එහාකාට සෙලවෙන ගතියෙන් වැටහෙනකාට මේක වායෝ බාහුවයි කියල සලකනව. උණුසුම් ගතිය වැටහෙන කොට මේක තේපේ බාහුවයි කියල වැටහෙනව. ඔය වේදියට මහා භූත හතරම ඒ ඇත්තාට වැටහෙනව. මහ භූත රුප හතර වැටහෙනකාට රු ලැඟට ප්‍රසාද රුපත් වැටහෙනව. ප්‍රසාද රුප, කනෙන් ගබාද ඇපෙනකාට, අයින් රුප දැකින විට එහාකාට දිවට රස දැනෙන්නාවූ අවස්ථාවේදී, නහයට ගඳ සුවද දැනෙන්නාවූ අවස්ථාවේදී කයට ස්පර්ශ දැනෙන්නා වූ අවස්ථාවේදී ඒ ප්‍රසාදගතිය පැහැදිලි ගතිය වැටහෙනව. මේ පිළිගන්නව. එන අරමුණු පිළිගන්නා ගතියයි මෙතන තියෙන්නේ මෙතන මේ දොරටුවක් වගේ කියල ඔය වේදියට ඒවා තේරුම් ගන්නව. එහාකාට ඔතන නවයක්ම තේරුම් ගත්තා පධිවි, ආපේ, තේපේ, වායෝ, වකුවූ, සේත්ත, සාන, පිවහා, කාය නවයයි. රු ලැඟට හිත යොදනකාට මේ ඇහැටු හමුවන රුප, එහාකාට කනට දැනෙන ගබාද, දිවට දැනෙ රස රුප, නහයට දැනෙන ගන්ධ රුප, කයට දැනෙන හොටධිඛ රුප ඕවත් වැටහෙන්න පටන්ගන්නව. එහාකාට එහන රුප, ගබාද, ගන්ධ, රස, පොටධිඛ ඔය වික වැටහෙනව. රු ලැඟට මේ ඇයට වැටහෙනව තවත් එහාට සලකන කොට මේව ඔක්කාම පත්‍ර ගන්වගෙන තියෙන පිවිත ඉඩිය කියල ස්වහාවයක් තියෙන බව. මේ එකක් එකක් නිතරම වෙනස් වෙන ගතිය තිබුනක් බව.

මේක අල්ලගෙන ඉත්තෙ රුකුගෙන ඉත්තෙ මේකෙන් කියල
 පිවිත ඉනුදිය, පිවිත රුපය ගැන කළුපනා කරනව. විතකොට
 භාව රුපය ගැන සලකනව. වස්තු රුපය, හසුදය වස්තු
 රුපය ගැන සලකනව. මෙන්න මේ විදියට සමමුණය
 කරන්නව පූඩ්වන් රුප කොටස 17 ක් පමණ වැටහෙන්න
 පටන් ගන්නව විකක් එකක් ආකාව ඉති රුපං, ඉති රුපං
 කියල රුපය කියන්නේ මෙන්න මේ විදියටයි. මේකයි, මේකයි,
 කියලා සලකනවා. වැහෙම සලකන්නා වු අවස්ථාවේද ඊ ලගුව
 ඒවා වැටහෙන්නේ වික්තරා කුමයකටයි. සමාධිමත් හිතට
 ඒවා වැටහෙන්නේ ඉඩීටම වගේ. වැටහෙනව. ඒ උක්ෂණයන්
 අනුව ඒක අනිවිමට උපකාරක ධර්මන් අනුව වැටහෙනව ඒ
 රුප කොටස්වල ප්‍රතිච්චය වශයෙනුත් වැටහෙනව ඒක ඒ
 කරන ක්‍රියාව වශයෙනුත් වැටහෙනව මෙන්න මේ විදියට මේ
 රුපය පිළිබඳව, වැටහෙන ආකාරය විතකොට දැනෙන
 පිළිවෙළ මෙන්න මේ විදියටයි. ඉති රුපං කියල කිවිවේ ඔන්න
 ඔය විකයි. රුපය මෙපමණයි, මේ ආකාරය කියල ඔය විදියට
 තේරුම් ගන්නව, ඉති රුපං විතකොට ඒ විදියටම ඉති
 වේදනා, ඉති සංස්දා, ඉති සංඛාරා, ඉති විසඳුසඳුත්. අනිත්
 කොටස හතරත් ඔය විදියට උපාදානයකන්ද පහ පිළිබඳවයි
 මේ යෝගාවරයාගේ විද්‍රෝහනාව ආරම්භ කිරීමට යෙදිල
 තියෙන්නේ. ඒ අවස්ථාවේද පළමුවන් රුපය සම්බන්ධ ඔය
 විදියට වැටහිම ඇති ව්‍යුහ. රුපය සම්පූර්ණයෙන්ම වැටහුනේ
 තහේනම් නාමයට බහින්නේ නැහැ. නාමය සමමුණය කරන්න
 බහින්නේ නැහැ, අතරෙන් පතර නාම කොටස හිතට වන්න
 පූඩ්වන්, නමුත් සම්පූර්ණයෙන් රුපය වැටහෙනකම්ම මේකෙම
 රුපයෙම හිත යොදුවන්න ඕනෑ. මුළ හිටන් අගට අයෙ
 නැවත නැවත මුළ හිටන් අගට සම්පූර්ණයෙන්
 වැටහෙනකම්ම රුප කොටසේ හිත යොදුවන්න ඕනෑ.
 කාමානයයෙන් 17 පමණ වනවා සම්පූර්ණයෙන් සමමුණය
 කළදුත කොටසේ. ප්‍රධාන වශයෙන් මහා ඇත රුප වික ගොදුට
 වැටහුනාත් භූගක් දුරට ඊ ලග ඒවා ඉඩීට වැටහෙන්න
 පටන්ගන්නව. මුලින් කොටෙන්න ඕනෑ මහා භූගක් පිළිබඳව
 ඒ කියන්නේ පධිවී, ආපො, තේපො, වායො කියන මේ භූත
 රුපයන් පිළිබඳව සමමුණය පූරුද කිරීමයි. හිත වියට

යෙදුමකි කළයුත්තේ. අනික් අනික් ඒවට හිත යොදුන්න ප්‍රච්චිවන් හිතට එන්න ප්‍රච්චිවන්. ඒ එන අවස්ථාවේද ඒව මෙහෙහි කරල මේකෙම හිත යොදුවන්න ඕනෑ. මේකෙම හිත හඳුරුවල නොදුට ප්‍රග්‍රහුලනායින් පස්සෙ මහා භූත ලගින් උපාදා රුප වලට බහිනව ප්‍රසාද රුප, විශය රුප, භාව, ප්‍රච්චිත, හෘදාය කියන මෙන්න මේවාට හිත යොදුනව ඒවන් ඒ විදුයට හිත යොදුනකාට හිත සමාධිමත් නොදුට මෙහන ලොකු ලාභයක් තියෙන්නේ සමාධිමත් හිතක් තියෙන්නේ. කළු ඇතුවම ඒ සමාධිමත් හිතට නොදුට වැටහෙනව හිත යොදුන්න යොදුන්න, නොදුට ප්‍රකටව දැනෙනව. මෙන්න මේ වික නොදුට වැටහුනයින් පස්සෙ ඉති වේදනා සන්නට බහිනව.

෉ත් වේදනා

වේදනාව කළු ඇතුවම තේරුම් අරගත්තු කෙනෙකුට වේදනාව කියන්නේ මේකඩ කියල විදුරුගනාටට බැස්සාම ලෙහෙයියෙන් ප්‍රච්චිවනි වේදනාව මෙහෙහි කරන්න විතකාට වේදනා වශයෙන් සුඩ වේදනා, දුක්ඩ වේදනා, උපෙක්ඩා වේදනා. විතකාට සේමනස්ස වේදනා, දේශමනස්ස වේදනා, කියල තවත් තියෙනව. විකක් ඒවා වැටහෙන ආකාරයට මෙහෙහි කරන්න ප්‍රරුද වෙන්න ඕනෑ. පලමුවෙන් වකු සම්පස්සජ වේදනාව. ඇතැම රුපයක් හමුවෙන්නාවූ අවස්ථාවේද ප්‍රසාද රුපයෙහි බාහිර රුපයක තිමිත්ත වැටෙනකාට වකු විසඳුකදාත්‍යය පහළ වෙනව. විතකාට වකු විසඳුකදාත්‍යයක්, ප්‍රසාදයක් බාහිර රුපයක් කියන මේ තුන විකතු විමෝද පස්සය විස්සය තිකා ර ලහට ඇති වෙන්නේ වේදනාව රුපාරම්මත්‍යයේදී රුපයක් දිනා බලනකාට වකු සම්පස්සජ වේදනා ඒක ඇතුම්විට සුඩ සහගත වෙන්න ප්‍රමුවන් දුක්ඩ සහගත වෙන්න ප්‍රමුවන් සේමනස්ස වෙන්න ප්‍රමුවන්. දේශමනස්ස වෙන්න ප්‍රමුවන් විතකාට සාම්ජ, තිරාම්ජ වශයෙන්, ඔය සති පටධාන සුනුයේ උගන්වල තියෙන්නේ ඒකත් සැලකුවට කමක් නැහැ. වරදක් නැහැ ඔය

විද්‍යයට සලකමින් වේදනාවක් මෙනෙහි කරන්න ඕනෑ. ඒ දැනෙහි දැනෙහි හමු අවස්ථාවක්ම අරගෙන මෙනෙහි කරන්න ඕනෑ. අභ්‍ය යෙදවීමේදී කන යෙදවීමේදී, නහය යෙදවීමේදී දුව යෙදවීමේදී, කය යෙදවීමේදී හිත යෙදවීමේදී කියන මේ යෙදවීම් හයෝ දුම වේදනා කාරියක් බිජිවන හටේ සලකන්න ඕනෑ. තේරුමේ ගන්න ඕනෑ ඔය විද්‍යයට සලකා බලනකාට මේ සත්වයෙක් කිහිපයෙන් යුත්තට තුවතින් යුත්තට කළේපනා කලුත් පිවත් වන්නේ කොහොද? වේදනා සාගරයකයි. වේදනා සාගරයකයි. පිවත් වන්නේ. ඒ වේදනාව හොඳට වැටහෙනව නම් එහාට ප්‍රහක් ලෙහෙකියෙන් විදුර්ගනාට ගෙහියන්න පූජාවනි. ඉති වේදනා කියන වික ඔන්න ඔහොමයි තේරුමේ ගන්නට ඕනෑ.

ඉති සංඛ්‍යා

සංඛ්‍යාය කියන්නේ හැඳිනිම, සංඛ්‍යාව, රුප සංඛ්‍යා ගබා සංඛ්‍යා ගන්ධ සංඛ්‍යා, රුක සංඛ්‍යා, පොටිධිඛ සංඛ්‍යා), ධමම සංඛ්‍යා, රුපයෙහි කියල හැඳිනිම, ගබාද කියලා ගන්ධේ කියලා රුක කියල, නොටිධිඛ කියල. ධමම කියල ඔය විද්‍යයට ඒවා හැඳින ගැනීම හැඳින ගැනීම සංඛ්‍යාවයි. එතකොට ඒ සංඛ්‍යාව මේ ආකාරය හැඳින ගැනීම් ආකාරයි. සංඛ්‍යාව හැඳිනිම් විද්‍යයට හිතට පූරුදු කරවනව. නැවත දෙයක් ගන්තා වූ හෝ ගන්නා වූ අවස්ථාවේදී ඒකම නැවත සලකනකාට මුල හැඳිනිම දෙවෙනි අවස්ථාවේදී උපකාරී වෙනව. යම් කිසි දෙයක් කිහිපවරක් හැඳිනිම් ඇති කරගත්තානම් ඒක ඉක්මනට හඳුනාගන්න පූජාවන් වනව මිතසා සංඛ්‍යාව කියල විකකුත් තියෙනව. යම් විද්‍යයක මේ මිතසා සංඛ්‍යාව දියුණු කර ගන්නොන් නැවත නැවත ඇතිකරගෙන වැරදු හැඟීම් ඇති කර ගන්නොත් ඒ හැඟීම දුෂ්ඨ්ධියකටත් හේතුවනව. අන්තිමේ දුෂ්ඨ්ධියකටත් හේතු වුනාට පස්ස කඩන්න බැහැ. බුදු කෙනෙක් ප්‍රහට ගියත් ඒ ඇත්තා කියන විකමයි. අර බුදු රජාණන් වහන්සේ කියන වික නොවයි. තමන් කියන විකමයි නිතරම ඔප්පු කරන්න යන්නේ. බුදුරජානන් වහන්සේ ඉදිරියේ වුනත් ඒ තරම් තදට හිටිනවා

මේ සංඡුව කියන එක. ඒ නිසා මේ සංඡුවේ හැටි ඔය විදියයි. ඔහොමය කියල තේරුම් ගන්න ඕනෑ. ඒ වගේම සංඡුවේ ප්‍රහේදන් අර විදියට තේරුම් අර ගන්න ඕනෑ ඉති සංස්කෘත කියල කිවිවේ ඒක.

ඉති සංඩාරා

සංඩාර කිවිවහම මේ සංස්කාර ස්කන්ධයට අඩංගු වෙන වෙශයික 52 ක් උගන්වනව. දැන් මෙතන දෙකක් කියනවහෙ සංඡු, වේදනා දෙක, ඇඟේත්‍යාම පනහයි. ඔය යියල්ලම මෙනෙහි කරන්න විදුර්ගනා කරන යෝගාවවරයෙක් යන්නෙ නැහැ. ප්‍රධාන වගයෙන් පස්ස පාවමක ධර්ම කියල උගන්වනව. පස්සය ප්‍රධාන කොට ඇති ධර්ම සමුහය සාමාන්‍යයෙන් ලෙහෙසියෙන් තේරුම් ගන්නේ. පසුවයි තේරුම් ගන්නව මුලින් තිබුණු වේදනාවන් සංස්කාර කොටසට අඩංගු වෙන එකක් වේනනා, වේනනාව තේරුම් ගන්නව. වේනනාව කියන්නේ සකස් කිරීම, ආයුහනය, කරණය. කර්ම රස් කිරීම කියන මේ තේරුම් වළවය යන්නේ. මේ වේනනා කියන එක එනකොට එකක් තේරුම් ගන්නව. ර ලගට විත්තය, එනකොට විත්තය විස්තරයානු ස්කන්ධයට අඩංගු වනවා නම් මෙයින් ඔන්න ඔය වික තමයි තේරුම් ගන්නේ වේදනාවන් සලකනව, පස්සයෙන් සලකනව හාවනා කරන යෝගාවරයන්ට හාවනා කරන අවස්ථාවේද දැකීම සලකන්නය කියනව. ඉදිම, හැපීම දෙක සලකන්නන් කියනව. හැපීම සලකන්නයි කියන්නේ එස්සය තේරුම් කර ගැනීමට උද්විච්ච අන්දමටයි. ඔය හැර නූවනු තියෙනව නම් සංස්කාර ස්කන්ධයට අයන් කොටස් තවන් සලකන්නට ප්‍රථමන් මනසිකාරය, නාම පිවිත ඉභ්‍යය, විතර්කය, විවාරය, එනකොට ජන්දය, ප්‍රතිය, තුදුධාව, ඔය ආද දේවල් තමන් දැන්න, දැන්න පමණින් සැලකුවට වරදක් නැහැ. මෙකේ අසම්පුර්ණ වීමක් ඇත්තේ නැහැ. තමන් හොඳව ඒ පරමාර්ථ ධර්මයන් දැන්නව නම් ඒ ඇත්තාට ඉවෙටම වැටහිගෙන, වැටහිගෙන යනව. පස්ස, වේදනා, සංඡු, වේනනා, එකගෙන. පිවිත ඉභ්‍යය, මනසිකාර, විතක්, විවාර, අදිමොකඩ, විරියා, ප්‍රති, ජන්ද, ඔය කොටස් තේරුම් අරගෙන තියෙන කෙනා ඒ ඒ අවස්ථාවේද තමන්ගේ සින ඒවට යෙදිල ඒව තේරුම්ගන්න

මහන්දි ගන්නව මෙන්න මේ විදියට සංස්කාර කොටස පිළිබඳව, සංස්කාර කොටස මේ විදියයි. සංස්කාරයන්ගේ ස්වභාවය මෙකයි. සංස්කාරය කියන්නේ සංස්කාර ස්කන්ධය, එකේ ස්වභාවය මෙන්න මෙකයි, ආදුහනය රැකිකිරීම, දැඟට පවත්වා ලුම මෙකේ ස්වභාවයයි. විනකොට මේ විදියට සංස්කාර ස්කන්ධයේ ස්වභාවය තෝරුම් ගන්නව රුහුව

෉ත් විස්දුස්දාත්‍යං

විස්දුස්දාත්‍යය මෙහෙයි. විස්දුස්දාත්‍යය මේ ආකාරයි. විස්දුස්දාත්‍යය කිවිටේ කුමක්ද? අරමුණ දූන ගැනීමයි. අරමුණුක් භාවුවෙන්නාවූ අවස්ථාවේද, එ අරමුණ දූන ගැනීමයි විස්දුස්දාත්‍යයේ ස්වභාවය. විස්දුස්දාත්‍යය කිවිවහම වින්ත කියන වචනය නියෙනව, විස්දුස්දාත්‍යය කියන වචනය නියෙනව. සාමාන්‍ය ධර්ම දේශනාවේද විස්දුස්දාත්‍යය කියන්නෙන්, වින්තය කියන්නෙන් විකටමයි. මනෝ. වින්තං, විස්දුස්දාත්‍යං, වේනෝ, ඔය නම් වලුන් සඳහන් වෙන්නේ එකම හිත. ඇතේම් විට මේවායේ වෙනස්කම් වෙන වෙන තැන්වලදී ලබේනව. වකුවූ විස්දුස්දාත්‍යය, මනෝ. මනෝ විස්දුස්දාත්‍ය, ඔය විදිහේ දේකම නියෙනව සමහර තැන්වලදී විස්දුස්දාත්‍ය ස්කන්ධය කිවිවාම සාමාන්‍යයෙන් ඩිනටයි මේ විස්දුස්දාත්‍යය කියල කියන්නේ. විනකොට විස්දුස්දාත්‍ය ස්කන්ධය වගයෙන්, ඩිත වගයෙන් තෝරුම් කරගන්න ඕනෑම. ඔය විදියට විස්දුස්දාත්‍ය කියන්නේ ප්‍රතෙශ්‍යාපන්න ධර්මයන් ප්‍රතිඵලියි නිසා අරමුණුක් නියෙන කොට පහළවෙනව. අරමුණුක් තැනි වෙනකොට හිතේ පැවත්මක් ඇත්තේ නැහැ. විනකොට මොකක් හරි අරමුණුක යෙදිලයි හිත පවතින්නේ. ඔය විදියෙන් අරමුණුක් දන්නා තැනි අරමුණුක් දන්නා ස්වභාවය නමයි විස්දුස්දාත්‍යය කියල කියන්නේ. විස්දුස්දාත්‍ය ස්කන්ධය, එක රාජියක් විනකොට කුසල විස්දුස්දාත්‍ය, අකුසල විස්දුස්දාත්‍ය නියෙනව. කුසල විපාක විස්දුස්දාත්‍ය නියෙනව. ක්‍රිය විස්දුස්දාත්‍ය නියෙනව. විනකොට මේ නම්වලින් සඳහන් වෙන්නේ විස්දුස්දාත්‍ය ගොඩක් විස්දුස්දාත්‍ය ගොඩක් නිසා විස්දුස්දාත්‍ය ස්කන්ධයයි කියනව. විස්දුස්දාත්‍ය ස්කන්ධය තෝරුම් ගන්නව. යෝගාවරයා හිතක් පහළ වුනා කියල මෙහෙති කරනව. එක විස්දුස්දාත්‍ය ස්කන්ධය තෝරුම් ගැනීමක්. විනකොට

ඒ හිත කුසල හිතක්ද, පැකුසල හිතක්ද, විපාක හිතක්ද. ශ්‍රීය ඩිනක් ද කියල ඕය විදියට තේරුමේ බේරුමේ කරල ගන්න ඕනෑ. මේ ආකාරයට විස්ද්‍යාත්‍යාචාරුව තේරුමේ ගන්න ඕනෑ.

මෙන්න මේ විදියට රුප වේදන), සංයු සංඛාර, විස්ද්‍යාත්‍යාචාරුව කියන මේ කොටස් පහ පිළිබඳව ලක්ෂණ, රස පවිළුපාටධාන, පදුට්ධාන වශයෙන් තේරුමේ බේරුමේ කර ගැනීම, හිතට වටහා ගැනීම ඒ කියන්නේ නාම- රුප පරිවිපේද ඇඟ්‍රෝග්‍රැම් ඇත්තාත්‍යාචාර වන අන්දමට සැලකීම යන මෙන්න මේවා ඉති රුපං යන්නෙන් ප්‍රකාශ වෙන බව සලකන්න ඕනෑ. නාම - රුප පරිවෙෂද ක්‍රියාත්මක සම්බන්ධ වෙනව මේ විදියට මෙක රුපයයි නාමය නොවේ. මෙක නාමයයි මෙක රුපය නොවේ කියල ඕය විදියට තේරුමේ බේරුමේ කරගෙන මෙනෙහි කිරීම. ලැබෙන ලැබෙන තාක් නාම - රුපයන් හිතට වැටහෙන තාක් නාම - රුප ධර්ම සමුහයක් කියන හැරීම ඇති වෙනව, ඒ වික්‍රම මේ නාම රුප ධර්මයන්ගේ පදුටධානන් වැටහෙනකාට මේ නාම - රුප ධර්මයන් මෙන්න මේ මේ කරුණු නිසායි මේව ඇති වුනේ ඉඩේට ඇති වුනේ නැයි කියලන් වැටහෙනව. ඒ කියන්නේ අවිද්‍යා. තත්ත්ව, උපාදාන, කම්ම ආහාර කියන මේවා නිසා මේ රුප පහලවෙනව, රුපය ඇති වෙනව. ඒව නිසාම අවිද්‍යා, තත්ත්ව. උපාදාන, ආරම්මණ කියන මේවා නිසා මේ තාම ධර්ම පහල වෙනව. මේ විදියට මේවාට හේතු තියෙනව, හේතු අනුවදි මේ නාම රුප ධර්මයන්ගේ පැවත්ම ඉඩේට පැවත්මන් නොවයි. වෙන යම්කිනී දෙවියෙක්, බඳීමක් මැවිවා නොවයි මේ හේතු පහෙන්, මේ පල ධර්ම සමුහය වශයෙන් මේවා ඇති වුනේ කියලා ඕය විදිය වැටහිමක් ඇති වුනා නම් ඒක පවත්‍ය පරිගැහෙ ඇඟ්‍රෝග්‍රැම්. නාම - රුප පරිවෙෂද ඇඟ්‍රෝග්‍රැම්, පවත්‍ය පරිගැහෙ ඇඟ්‍රෝග්‍රැම් දෙක සම්පූර්ණ වන විට කංඛාවිතරණ විසුද්ධිය දක්වා දියුණු වෙලා හිටිනව. කංඛාවිතරණ විසුද්ධිය දක්වා දියුණු වෙවත යෝගවරයා ර් ප්‍රහට ඉති රුපස්ස සමුද්‍යෝ, ඉති රුපස්ස අප්‍රේඩ්මො යනාදි වශයෙන් ඒ කොටස් දෙකක් මෙනෙහි කරන්න පටන් ගන්නව. ඒ තත්ත්වය වැටහෙන්න මේ හේතුව අනුව මේ ජලධර්ම සමුහය වැටහෙන්න මේ හේතුව අනුව මේ ජලධර්ම සමුහය වැටහෙන්න වු අවස්ථාවේද, මේ ධර්ම විකක් පාසා වෙන්වෙලා වැටහෙන්න

පටන් ගන්නව මේ හැම විකක්ම. දුන් සාමාජික වගයෙන් හිතන්නා වූ අවස්ථාවේද රුපය, හිත දුක්කාම ඒක රුපයක් අත දුක්කාම ඒක අතක්, මිනිහෙක් දුක්කාම මිනිහෙක් කියන හැරීමයි වික පාරට ඇති වන්නේ, මේ විදිය විදුරශනා හාවනාවෙන් මේ ස්ථානයට විනකම් දියුණු වෙවිට කෙනෙකුට නම් මේ විදියට නොවෙයි වැටහෙන්නේ, මෙය රුප රාජියක් කියලුයි වැටහෙන්නේ රුප රාජියම විකක් විකක් පාසා වෙන්වෙලා ඒන්නව විකක්, විකක් පාසා වෙන්වෙලා පෙනෙන්නා වූ අවස්ථාවේද මේක ඇති විමේ කුමයක් මේක නැතිවීමේ කුමයක් දෙකම පෙනෙන්නට ඕනෑ පෙනිය යුතුයි. ඒ පෙනිය යුතු ආකාරයයි බුදුරජාණන් වහන්සේ වදුලේ ඉති රුපස්ක සමුද්‍යෝ, ඉති රුපස්ක අභ්‍යඩිගමේ රුපයාගේ, රුපස්කන්ධියාගේ තමන් පළමුවෙන් සලකාගත්ත රුප සමුහයාගේ ඇතිවීම මේ ආකාරයෙනි. ඒ රුප සමුහයාගේ නැතිවීම මේ ආකාරයෙනි. පළමුවෙන් සලකනු වේදනාවන්ගේ ඇතිවීම මේ ආකාරයෙනි. ඒ වේදනා සමුහයාගේ නැතිවීම මේ ආකාරයෙනි. ඒ සංඡු සමුහයේ නැතිවීම මේ ආකාරයෙනි. නැතිවීම මේ ආකාරයෙනි. පළමුවෙන් සලකපු විස්ත්‍රීතානු සමුහයේ ඇතිවීම මේ ආකාරයෙනි. නැතිවීම මේ ආකාරයෙනි. කියල ඔය විදියට සලකන්නට කළුපනා කරන්නට පුරදු වෙනව.

ඩිය විදියට සලකන්නට පුරදු වන්නා වූ යෝගාවවරයාට මේ උදයවන ඇදුණුය. මේ උදයබූහු පස්ස විහරති කියන මේ වචනයේ උගන්වන පිළිවෙළට මේ ධර්ම සමුහයේ ඇතිවීමන්, නැතිවීමන් කියන මේ දෙකම හොඳව වැටහෙන්න පටන්ගන්නව. විනකොට රුප, වේදනා, සංඡු, සංස්කාර, විස්ත්‍රීතානු කියන මේ උපාදාන ස්කන්ධ වැටහෙන්නට පටන් ගන්නව යෝගාවවරයාට.

දුන් තමන් කළුපනා කරගන්න ඕන බුදුරජාණන් වහන්සේ මෙම දේශනාවෙන් පෙන්වාදෙන අන්දමට විදුරශනා හාවනාව දුනුගෙන. තම තමන් පුරටිනා කරන අපුරින් නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන.